

[06]

මානව සම්පත් කළමනාකරුවෙකු සතුවිය යුතු වරිත ලක්ෂණ

ඒ. එම්. එන්. ද අල්ටීස්, කේ. එල්. ආර්. කල්දේරා, එච්. ඩී. එම්. එම්. එම්. එස්. මූණසිංහ,
එල්. එල්. එම්. පෙරේරා, ඒ. ඩී. ජී. එම්. ප්‍රියාගිකා

හැදින්වීම

සංවිධානයක සාර්ථකත්වය ප්‍රබල ලෙස රඳා පවතින්නේ එම ආයතනයේ මානව සම්පතෙහි ගුණත්වය මත බවත්, මානව සම්පතෙහි ගුණත්වය ප්‍රබල ලෙස රඳා පවතින්නේ මත මානව සම්පත් කළමනාකරණයක් මත බවත්, සෙස්ධාන්තිකව මෙන්ම පර්යේෂණාත්මකව ද තහවුරු කර ඇත. (ඩිපාත, 2007). කාර්යක්ෂම හා සෘලදායී මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලියක් පවත්වාගෙන යාම සඳහා මානව සම්පත් කළමනාකරුගේ වැක්තියමය ගුණාංග පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා විශේෂයෙන්ම ඔහුගේ පුද්ගල වරිත ලක්ෂණය වැළැගත් වේ. කළමනාකරණ සාහිත්‍යය තුළ ඒ පිළිබඳව ලියවී ඇති සාස්ත්‍රීය ලිපි නොමැති තරමිය. එමනිසා මෙම මගින් මානව සම්පත් කළමනාකරුවෙකු සතු විය යුතු ගුණාංග සහ ඔහු තුළ නොතිබිය යුතු වරිත ලක්ෂණ පිළිබඳ ව සාකච්ඡා කිරීම සිදුකරයි.

මානව සම්පත් කළමනාකරු

මානව සම්පත් කළමනාකරු යනු යම් සංවිධානයක මානව සම්පත් දෙපාර්තමේන්තුව කළමනාකරණය කිරීම හා පාලනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයාය (jobprofiles, online¹). ආයතනයේ මානව සම්පත්වලට අදාළ කටයුතු එනම්, මිනිස් බල සැලසුම්කරණය, ආකර්ෂණය හා බඳවා ගැනීම, පුහුණුව හා සංවර්ධනය, කාර්යාල ඇගයීම, වැටුප් හා වේතන පරිපාලනය යනාදි කාර්යයන් සම්බන්ධයෙන් මොහු වගකිව යුතුය (එන්ඩාරනායක, 2005). තවත් අයුරකින් දක්වන්නේ නම් සේවකයන්ගේ වැටුප් බඳවා ගැනීම, කාර්යාල කළමනාකරණය, ව්‍යාපාර සංවර්ධනය, ආරක්ෂාව, සේවක යහ පැවැත්ම, ප්‍රතිලාභ, සේවක අභිජ්‍රේරණය, සන්නිවේදනය, පරිපාලනය සහ පුහුණු කිරීම යනාදි කාර්යයන් සම්බන්ධව කටයුතු කරනු ලබන පුද්ගලයා මානව සම්පත් කළමනාකරු ලෙස හැදින්වීය හැක. ඔහුට ප්‍රාදේශීය, ජාතික හා අන්තර්ජාතික සේවක නීති රිති පිළිබඳ මතා අවබෝධයක් තිබිය යුතුය (about, online²).

වරිත ලක්ෂණ

වරිත ලක්ෂණ යන්නට පොදුවේ පිළිගත් සම්මත නිර්වචනයක් නොමැත. පුද්ගලයෙකුගේ, පුද්ගල කණ්ඩායමකගේ හෝ යම් සේවානයක වරිත ලක්ෂණයන්, ඔවුන්ගේ පොරුෂත්වය හෝ ඒවායේ වට්ටිවාව ගොඩනැගීම සඳහා සංයුත්ත වන්නා වූ ගුණාංගයන්ගෙන් සමන්වීත වේ (Collins, 1987). තවද, වරිත ලක්ෂණ යන්න පුද්ගලයෙකුගේ විත්ත සේවාවය (Moral Nature) වේ (Oxford Dictionary, 1979). යහපත හෝ අයහපත සහ හොඳ හෝ නරක වීම නොහොත්, මතා යහ පැවැත්මකින් යුතුක්ත වීම “විත්ත සේවාවය” ලෙස නිර්වචනය කළ හැක (Oxford Dictionary, 1979).

සංවිධානයක මානව සම්පත් කළමනාකරුවෙකු සතුවිය යුතු වරිත ලක්ෂණ කිහිපයකි.

සංවිධානයක සේවා නියුත්ත මානව සම්පත් කළමනාකරුවෙකු සතු විය යුතු විවිධ ගුණාංග රාඛියකි. මෙම ගුණාංග අතර වරිත ලක්ෂණ කිහිපයක් පහත දක්වා ඇත.

හොඳින් සවන් දෙන්නෙකු වීම

සුමුහයක් සමග කටයුතු කිරීමේදී අනෙක් පුද්ගලයන්ගේ ආකල්ප පිළිබඳ ව මතා අවබෝධයකින් යුතුක්තව කටයුතු කළ යුතු අතර ඒ සඳහා ඔවුන්ගේ ගැටුලුවලට හොඳින් සවන් දිය යුතු වේ. හොඳින් සවන් දෙන්නෙක් සැම්වීම විවෘත මනසකින් යුතුව කටයුතු කරනු ලබයි. එසේ කටයුතු කිරීමේදී සැම සේවකයෙකුටම සමානාත්මකවයෙන් යුතුව සැලකිය යුතු වේ. හොඳින් සවන් දීම යන ගුණාංගය වර්ධනය කර ගැනීමෙන් සේවකයන් සමග ගැටුලුකාරී තත්ත්වයන් පැන තැබී ඇති අවස්ථාවන්හි දී දෙපාර්ශවයට ම පිළිගත හැකි විසඳුමක් කරා එළඹීමට හැකි වේ (Helium, online³).

ආත්ම විශ්වාසය

කළමනාකරුවෙකු සැම විටම තමා පිළිබඳ ව හා තම හැකියාවන් පිළිබඳ ව මතා විශ්වාසයකින් සිටිය යුතු අතර, ඉදිරි සැලසුම් කරා යාමේ දී සූබවාදීව ක්‍රියා කළ යුතුය. ආත්ම විශ්වාසයෙන් යුතු පුද්ගලයා තම අරමුණු සාක්ෂාත් කර ගත නොහැකිවේ යැයි කිසි විටෙකත් බිය නොවේ (Helium, online³).

නමුෂයිලි තීම

නමුෂයිලි වීම යනු සැලසුම් කිරීමේ දී සහ තීරණ ගැනීමේදී තම අදහස් මෙන් ම අන්‍යයන්ගේ අදහස් පිළිබඳවද සැලකිලිමත් වීමයි. නමුෂයිලි කළමනාකරුවෙකු කිසි විටෙකත් තමාගේ තීරණය පමණක් නිවැරදි යැයි සිතා කටයුතු කරනු නොලැබේ (Helium, online³).

නායකත්වය

නායකත්වය යනු සංවිධානයේ අරමුණු ඉටු කර ගැනීම අරහයා වැඩෙහි තියැලි සිටින මිනිසුන්ගේ ක්‍රියාකාරකම්වලට බලපෑම් කිරීමේ හැකියාවයි (සිල්වා, 2005). නායකත්වය උපතින් ම පැමිණෙන ගුණාංගයක් ලෙස පැරුණී මතයක් පැවතිය ද, කළමනාකරණ විශාරදයන්ගේ මතය වනුයේ නායකත්වය යනු තමන් සතු කුසලතා වර්ධනය මතින් උපයා ගත යුතු දෙයක් බවයි.

මනා අන්තර්පුද්ගල සම්බන්ධතා ගොඩනගා ගැනීමේ හා සන්නිවේදන හැකියාව

මනා අන්තර්පුද්ගල සම්බන්ධතා ගොඩනගා ගැනීමේ හැකියාව යනු අනෙක් පුද්ගලයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ඇති හැකියාවයි. මෙම හැකියාව සැම මානව සම්පත් කළමනාකරුවෙකු තුළම අනිවාර්යයෙන් තිබිය යුතු වේ. නමුත් මෙය වඩාත් වැදගත් වන්නේ සූජ් පරිමාණ ආයතනවල මානව සම්පත් කළමනාකරුවන් සම්බන්ධයෙනි. මන්ද යත්, ඔවුන් මහා පරිමාණ ආයතනවල මානව සම්පත් කළමනාකරුවන්ට වඩා පුළුල් වූ කාර්යභාරයක් ඉටු කරන බැවිනි. සූජ් පරිමාණ ආයතනයක මානව සම්පත් කළමනාකරුවෙකු ගැටුපූ විසඳීම, අයවැය සැකසීම, උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම, සේවක සම්මුඛ පරීක්ෂණ පැවතුවීම, ලිපි ලේඛන ගනුදෙනු වල තියැලීම හා සේවා සපයන ආයතන සමග සම්බන්ධතා පැවතුවීම යනාදී සියලු කාර්යයන් සඳහා සිය කාලය මිංගු කරයි. නමුත්, මහා පරිමාණ ආයතනවල එක් එක් කාර්යයන් සඳහා විශේෂිකරණය වූ මානව සම්පත් කළමනාකරුවන් දැකිය හැකිය (princetonreview, online⁴).

පාලකයන් හා සේවකයන් අතර මනා අන්තර්පුද්ගල සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා යහපත් සන්නිවේදන කුසලතා පැවතීම අත්‍යවශ්‍ය වේ. මෙහිදී පොදුගැලික මිතුරු සබඳතා පවත්වා ගැනීම අත්‍යවශ්‍ය නොවන අතර, සේවකයන් කිහිප දෙනෙකු සමග සම්ප වෘත්තීමය සබඳතා පවත්වා ගතිමින්, තමා පිළිබඳ ව සහ ආයතන පිළිබඳව ප්‍රතිපෝෂණ ලබා ගැනීමට කළමනාකරු උපායකිලි විය යුතුය (btimes, online⁵).

ප්‍රපරීක්ෂාකාරී බදවා ගැනීම හා ඉවත් කිරීමේ හැකියාව

ප්‍රස්ථාන නිමැවුමක් බලාපොරාත්තු විය හැකිකේ ප්‍රස්ථාන සේවක මේවලයකිනි. මෙම නිසා මානව සම්පත් කළමනාකරු විසින් වඩාත් සූදුසු සේවකයන් බදවා ගැනීම සිදු කළ යුතු අතර, පැවතු කාර්යයන්හි නිසි කාර්යත්ල නොපෙන්වන සේවකයන්, ඔවුන් වඩාත් හොඳින් ඉටුකළ හැකි කාර්යයන් සඳහා නොපෙන්ව මාරු කළ යුතුය (btimes, online⁵).

සාමූහිකව කටයුතු කිරීම

ක්‍රේඩිට් සාමාජිකයෙකු වශයෙන් තම ආයතනයේ සාර්ථකත්වය උදෙසා තම උපරිම දායකත්වය ලබාදිය යුතුය. මෙම ලක්ෂණයෙන් යුතු කළමනාකරුවෙකු විසින් තමාගේ මෙන් ම අන් අයගේ කාර්යයන්ද නිසි ලෙස හඳුනා ගනී (web.mit, online⁶).

විවිධ කාර්යයන් කිරීමේ හැකියාව

මානව සම්පත් කළමනාකරු නව කාර්යයන්, පැවතුම් සහ වගකීම් හාර ගැනීම සඳහා නමුෂයිලි විය යුතුය (web.mit, online⁶).

ඉහත දැක්වූ වරිත ලක්ෂණ වලට අමතර ව මානව සම්පත් කළමනාකරුවකු සතු විය යුතු විශේෂ ගුණාංගය තිබේ. ඒවා පහත පරිදි දැක්විය හැකිය (මිපාත, 2003).

- මානව සම්බන්ධතා පිළිබඳ නිපුණත්වය
- සන්නිවේදන හැකියාව
- සහේතුක තීරණ ගැනීමේ හැකියාව
- ප්‍රකෝපනයන් විද දරා සන්සුන්/ගාන්ත සහ විනිත වීමේ හැකියාව
- එකිනෙකට වෙනස් වන අදහස් හා මත අවබෝධ කර ගැනීමේ හා අය කිරීමේ හැකියාව
- කේවලය කිරීමේ හැකියාව හා ඒත්තු ගැන්වීමේ හැකියාව
- කාර්මික හා කමිකරු නීති පිළිබඳ නිපුණතාව
- සංකල්පනාත්මක නිපුණතාව
- පුද්ගල විහවය හඳුනා ගැනීමේ හා වර්ධනය කිරීමේ හැකියාව.

ඉහත සඳහන් කරන ලද වරිත ලක්ෂණ සහ ගුණාංග වලට අමතර ව මානව සම්පත් කළමනාකරුවෙකු විසින් මගහරවා ගතයුතු වරිත ලක්ෂණ ද වේ. අධික කොළය, ර්ර්‍ය්‍යාව, පුද්ගල පක්ෂපාතීත්වය, ප්‍රතිපත්ති ගරුක තොවීම, දෘඩ බව, පලිගැනීම, ආවාර්යිල තොවීම ආදිය ඉන් සමහරකි. ඉහත දැක්වන ලද අධික කොළය, ර්ර්‍ය්‍යාව, දෘඩ බව වැනි වරිත ලක්ෂණ නිසා මානව සම්පත් කළමනාකරු හා සේවකයන් අතර මත හේද හට ගැනීමේ හැකියාව ඉහළය. එබැවින් එය යහපත් සේවා සේවක සම්බන්ධතාවය බිඳ වැට්ටෙමට හේතු විය හැක.

මානව සම්පත් කළමනාකරු යනු ප්‍රධාන වශයෙන්ම මිනිසුන් සමග වැඩ කටයුතු කරන, ඔවුන් ව මෙහෙයුවන පුද්ගලයෙක් වන බැවින්, මතා අන්තර් පුද්ගල සහදතා ගොනගා ගැනීම හා එතුළින් ආයතනික සාර්ථකත්වය ලාඟා කර ගැනීම උදෙසා ඉහත සඳහන් කරන ලද යහපත් වරිත ලක්ෂණ සහ ගුණාංග වඩ වඩාත් වර්ධනය කර ගැනීම හා අවම කර ගත යුතු වරිත ලක්ෂණ අවම කර ගැනීම ක්‍රියා කිරීම ඉතා වැදගත් වේ.

ආග්‍රිත ගුන්ථ හා දත්ත

1. මිපාත, හෙනරත් එච්. ඩී. එන්. පී. (2003) සේවා මණ්ඩල කළමනාකරණය පළමු කොටස. අයි. එම්. එස්. ප්‍රින්ටරස්: නුගේගොඩ.
2. බණ්ඩාරනායක, ජගත්. (2005). උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය II කොටස. තරංග ප්‍රින්ටරස්: මහරගම.
3. සිල්වා, ආර්. ජේ. (2005). මානව සම්පත් සංවර්ධනය හා කුසලතා වර්ධනය (How to develop your personal management skills by Jane Allen), ද සිල්වා ආර්. ජේ. කොළඹ 05.
4. About, online². Guidance. Not guesswork. <http://www.about.com> [10/02/2010].
5. Bitmes, online⁵. Keyword spy. <http://www.btimes.com.za> [10/02/2010].
6. Collins, (1997). Birmingham University International Language Database (Cobuild) English Language Dictionary. Collins, London.
7. Helium, online³. Where knowlwdge rules. <http://www.helium.com> [10/02/2010].
8. Jobprofiles, online¹. Your guid to careers and education. <http://www.jobprofiles.org/bushrmanager.htm> [10/02/2010].
9. Mit.edu, online⁶. Joe Hadzima. Practical advice for entrepreneurs boston business journal. <http://www.web.mit.edu/e-club/hadzima/seven-characteristics-of-highly-effective-entrepreneurial-employees.html> [10/02/2010].
10. Opatha, H.H.D.N.P. (2007). Individual character: a perspective. Sri Lankan Journal of Human Resource Management. Vol 1, No.01, University of Sri Jayewardenepura, Nugegoda, pp. 1- 13.
11. Princetonreview, online⁴. The Princeton review. <http://www.princetonreview.com> [10/02/2010].
12. The Oxford Paperback Dictionary. (1979).